




# බෙන්සින්




## බෙන්සින්වල බහුදහ ස්වභාවය

බෙන්සින්වල අණුක දැනුය  $C_6H_6$  වේ. විමර්ශන විය අකත්තප්පත සංයෝගයක් බව පෙන්වුමිකෙමේ. සාමාන්‍ය තත්ත්ව යටතේ බෙන්සින් අකත්තප්පතතාව සඳහා සිදු කරන පරික්ෂාවලට පිළිතුරු නොදේ. ඒ නිසා සරල ඇල්කීනයකට හෝ ඇල්කෑනයකට සමාන ව්‍යුහයක් බෙන්සින්වලට තිබිය නොහැකි ය.

## බෙන්සින්වල ව්‍යුහය


කෙකුලේ යෝජනා කළ ආකාරයට බෙන්සින්වල මාරුවෙන් මාරුවට ඇති ද්වීත්ව බහුදහනයක් සහිත කාබන් පරමාණු කිහිපා සමන්වීත වෙයක් අඩංගු වේ.




1865 දී කෙකුලේ විසින් යෝජනා කරන ලද බෙන්සින්වල ව්‍යුහය

මේ ව්‍යුහය පදනම් වී ඇත්තේ ඇරෝමැටික සමාවයවික සංයෝගවල සම්බන්ධතා අනුව උග්‍රෙනු සාක්ෂි මත වේ. විකාශ ආදේශීක බෙන්සින් සඳහා ( $C_6H_5X$ ;  $X = -CH_3, -C_2H_5, -OH, -Cl, -Br, -CHO$  වැනි) කිහිම සමාවයවිකයක් සොයා ගෙන නැත. විමර්ශන තිගමනය වන්නේ බෙන්සින්වල පරමාණු හයම සර්වසම වන බවයි. ඒ නිසා සංම විටම වික් කාබන් පරමාණුවක්මත ආදේශ වී ඇති සේම විටම වික් සංයෝගයක් ප්‍රමණක් ලබා දේ.


ද්වී ආදේශීක බෙන්සින්වලට සමාවයවික තුනක් පවතින බව සොයා ගෙන ඇත. 1, 2 - ද්වීආදේශීකතල 1, 3 - ද්වී ආදේශීක සහ 1, 4 - ද්වී ආදේශීක කෙකුලේ ව්‍යුහ පිළිවෙළින් - ඕනෑම, -මෙටා සහ -පැරා සමාවයවික ලෙස පසුව නම් කරන ලදී.



1,2-bromochlorobenzene  
(ortho-bromochlorobenzene)  
(ඕනෑම-මෙටාක්ලෝරොබෙන්සින්)



1,3-bromochlorobenzene  
(meta-bromochlorobenzene)  
(මෙටා-මෙටාක්ලෝරොබෙන්සින්)



1,4-bromochlorobenzene  
(para-bromochlorobenzene)  
(පැරා-මෙටාක්ලෝරොබෙන්සින්)

බෙන්සින්වල ද්වී ආදේශීක සමාවයවික තුනක්

කෙසේ වූවත් මේ ව්‍යුහවලට අනුව විකිනෙකට වෙනස් ඕනෑ - ද්වී ආදේශීක බෙන්සින්සංයෝග දෙකක් තිබිය නැති වූව ද, විය රඳු පවතින්නේ ආදේශීක කාබන් පරමාණු වෙන් වීඇත්තේ ද්වීත්ව බහුදහනයක් ද, තහි බහුදහනයක් ද යන්න මතයි. විකිනෙකට වෙනස් ඕනෑ-සමාවයවික කිසි විටෙක හමු වී නැති නිසා අණුව සමත්විතතාවේ ඇති සර්වසම

ව්‍යුහදෙකක් මිගින් නිර්පත්‍ය කළ හැකි බව කොකුලේ විසින් යෝජනා කරන ලදී. විනම් තනි බන්ධන හා ද්‍රීඩින්ට බන්ධන මාරුවෙන් මාරුවට එවා තිබෙන ස්ථාන වෙනස්කරගනී.




යෝජනා කරන ලද ශිෂ්‍ය සමත්වීතතාවක පවතින ඩිනො-බුෂ්මොක්ලෝරෝබෙන්සින්ට සර්වසම ව්‍යුහ දෙක

මේ යෝජනාවට අනුව බෙන්සින්ට කාමර උෂ්ණත්වයේ දී පැවතිය හැකි ව්‍යුහ 2 ක් ඇත. කෙසේ වූව ද බෙන්සින්ට විවැනි ව්‍යුහ දෙකක් පවතින බවට කිසි ම පරික්ෂණාත්මක සාක්ෂියක් හමුවේ නැත.

තවද බෙන්සින්ට ඩිනොම යාබද කාබන් පරමාණු දෙකක් අතර බන්ධන දීග වික සමාන වේ. බෙන්සින්ට කාබන්-කාබන් බන්ධන දීග  $1.39 \times 10^{-10} \text{ m}$  වන අතර විය කාබන්-කාබන් ද්‍රීඩින්ට බන්ධනයක දීග ( $1.34 \times 10^{-10} \text{ m}$ ) සහ කඩාන් - කාබන් තනි බන්ධනයක දීග  $1.54 \times 10^{-10} \text{ m}$  අතර පවතී.

බෙන්සින්ට ව්‍යුහය දැන් සලකනු ලබනගේ පහත රුපයේ දක්ව ඇති පරදි ව්‍යුහ දෙකක සම්පූර්ණ මුහුමක් ලෙසය.




බෙන්සින්ට සම්පූර්ණ මුහුම

පහසුව තකා, බෙන්සින්ට සම්පූර්ණ මුහුම පහත පෙන්වා ඇති ආකාරයට ලියනු ලැබේ.




බෙන්සින්ට සියලු C පරමාණු  $sp^2$  මුහුමිකරණය දක්වයි. සංම කාබන් පරමාණුවක ම තුමුහුම් p කාක්ෂිකයක් ඇති අතර, වීවාර දෙපයේගෙනි ඇති තුමුහුම් p කාක්ෂික සම්ග අතිවිෂාදුනය විය හැකි ය. මේ හේතුවෙන් කාබන් පරමාණු හයට ම පොදු ව්‍යුහ විස්තානගත වූ ඉලෙක්ට්‍රෝන වලාවක් ඇති වේ. ඒ නිසා බෙන්සින්ට සත්‍ය ව්‍යුහය කොකුලේ ව්‍යුහදෙකෙහි මුහුමයක් ලෙස සලකනු ලැබේ. විස්තානගත ඉලෙක්ට්‍රෝන සහිත බෙන්සින්ට සත්‍ය ව්‍යුහය ද්‍රීඩින්ට බන්ධන තුනක් සහිත උපක්ලීත කොකුලේ ව්‍යුහයට වඩා ස්ථායි වේ. ස්ථානගත බන්ධන ආධාරයෙන් අදින ලද සාම්පූද්‍යායික ව්‍යුහ හා ටියෙන් විස්තානගත ඉලෙක්ට්‍රෝනවල පිහිටීම දැක්වීමෙන් සම්පූර්ණ ව්‍යුහ පිළිබඳ සංක්ෂීපය යොදා ගනී.




බෙන්සින් හි p කාක්ෂික පාර්ශ්වීක අතිවිෂාදුනයෙන් ව්‍යුහ විස්තානගත ඉලෙක්ට්‍රෝන වලාවන් පෙන්වන බෙන්සින්

## බෙන්සින්වල ස්ථායිතාව


බෙන්සින් අණුවේ ස්ථායිතාව පරැහැදිලි කිරීම සඳහා සම්මත හයිඩූජ්‍යිකරණ වින්තැල්පි දැන්ත උපයෝගී වේ.



සයින්ලොහක්සින්වල (වික් ද්විත්ව බන්ධනයක් සහිත කාබන් පරමාණු කිහිපා යුතු වේ) සම්මත හයිඩූජ්‍යිකරණ වින්තැල්පිය  $-120 \text{ kJ mol}^{-1}$  වන නිසා බෙන්සින්වල අල්කෑන් සමාන ද්විත්ව බන්ධන තුනක් අඩංගු වේ නම්, වහි සම්මත හයිඩූජ්‍යිකරණ වින්තැල්පිය  $3 \times -120 \text{ kJ mol}^{-1} = -360 \text{ kJ mol}^{-1}$  වය යුතු ය. වෙහෙන් සත්‍ය බෙන්සින්වල සම්මත හයිඩූජ්‍යිකරණ වින්තැල්පිය  $-208 \text{ kJ mol}^{-1}$  වන බව සොයා ගෙන ඇත. වය ත්‍රිත්ව බන්ධන තුනක් සඳහා බලපාරෙත්තු වන හයිඩූජ්‍යිකරණ වින්තැල්පියට වඩා  $-152 \text{ KJ mol}^{-1}$  ක් ඇඩු ය. වෛඩ්වින් බෙන්සින්, වහි කෙකුලේ ව්‍යුහයට වඩා  $(310 - 208) = 152 \text{ KJ mol}^{-1}$  ප්‍රමාණයකින් ස්ථායි වේ. මේ ස්ථායිතාව ඇති වන්නේ පදිඉලක්ලේන් හා මගින් ඇති වන ව්‍යුහය විස්තර ගෙන ඇත, වය බෙන්සින්වල සම්පූර්ණ ස්ථායිතා (හෝ ඇඟෝමැරික ස්ථායිතා ගක්තිය) ලෙස හැඳුන්වේ.



බෙන්සින් සහ උපකල්පන සයින්ලොහක්සාලායින් වල (cyclohexatriene) සම්මත හයිඩූජ්‍යිකරණ වින්තැල්පින්.



## බෙන්සින් හි නොතික ගුණ

01. අව්‍යාප්ති දුවමය සංයෝගයකි.
  02. දුවාංකය  $5.5^{\circ}\text{C}$  වේ.
  03. තාපාංකය  $80^{\circ}\text{C}$  වේ.
  04. ආලේනික කටුක ගහ්දියකින් යුක්ත දුම් අධික දැල්ලකින්, යුතුව දැවෙන සංයෝගයකි.
  05. මේද, රෙසීන, ප්‍රයෝගීන්.....සඳහා තොඳ දුවකයකි.
  06. නහුත් බෙන්සින් විෂ සහිත බව සොයා ගැනීමෙන් පසුව ඒ වෙනුවට Methylbenzene යොදා ගැනී.
  07. තීත්ත, ඩියෝලෑ, අඡතැම් ඔඩ්ජය නිපදවීමේදී ආරම්භක දුව්‍යයක් ලෙස යොදා ගැනී.

## බෙන්සින් නිපදුවීම

බෙන්සින්වල ස්ථායිතාව දැක්වෙන ප්‍රතිඵ්‍යාපන ප්‍රතිඵ්‍යාපන

තලීය බෙන්සින් අනුවේ මූහුණත් දෙකේ ම දෙපසින් ලිඛිත් ලෙස බැඳුණු විස්තානගත ඉලෙක්ට්‍රෝන වලාවක් අධිංශු වේ. ඒ හේතුව නිසා බෙන්සින් වලය ඉලෙක්ට්‍රෝනවලින් පෙනෙන්න වන බැවින් ඒවා ඇල්කීන මෙන් ඉලෙක්ට්‍රෝනයිල කෙරෙහි ප්‍රතිත්තියාකීම් වේ. අපසාකවිජා කළ පරිදි, මේ ඉලෙක්ට්‍රෝන විස්තානගත වීම නිසා බෙන්සින් අමතර ස්ථායිතාවක් පෙන්නුම් කරයි. ඒ නිසා මේ ව්‍යුහ විස්තානගත වීම බිඳී යන ප්‍රතිත්තියාවලට බෙන්සින්පහසුවෙන් හාරනය නොවේ. විභැංචින් බෙන්සින්වල ලාක්ෂණික ප්‍රතිත්තියා වන්නේ ඇල්කීනවලමෙන් ඉලෙක්ට්‍රෝලික ආකලන ප්‍රතිත්තියා තොව, ඉලෙක්ට්‍රෝලික ආදේශ ප්‍රතිත්තිය වේ.

## බෙන්සින්වල ඉලෙක්ට්‍රොලික ආදේශ ප්‍රතිඵ්‍යා

ඉලෙක්ට්‍රොලික ආදේශ ප්‍රතිඵ්‍යාවල දී, බෙන්සින් වලයට සම්බන්ධ වී ඇති හයුෂිපත්පරමාණු ඉලෙක්ට්‍රොලික (E<sup>+</sup>) මගින් ආදේශ වේ.

මෙහි පළමු පියවර වන්නේ කාබේ කැට්ටායනයක් (arenium ion) බොලීම සඳහා බෙන්සින්වල කාබන් පරමාණුවක් හා ඉලෙක්ට්‍රොලික අතර බන්ධනයක් සඳීමයි. මේ පියවර ඇල්කීනයකට HBr ආකලනයේ පළමු පියවරට බොහෝ සමානකමක් දක්වයි.


මෙහි දී සංඛ්‍යා අතරමදී කාබේ කැට්ටායනයේ ධන ආරෝපණය විස්තානගත වීම මිශ්න්ස්ථාය වේ. විසේ වන්නේ ධන ආරෝපණය ප බන්ධන දෙක සමඟ සංශ්‍යාතය වීම මගිනි. වියසම්පූරුෂක්තතාව මගින් පහත පරිදි පෙන්වා දිය නැකි ය.

කෙසේ ව්‍යව ද බෙන්සින් මගින් ඉහත කාබේ කැට්ටායනය සඳීමේ දී, ප ඉලෙක්ට්‍රොනවල ව්‍යුය ස්ථායිතාව බිඳී යන අතර, ඇරෝමටික ස්ථායිතා ගක්තිය ද බහැර වේ. මේ නිසා ඇල්කීනමෙන් නියක්මියායයිලයක් සමඟ ප්‍රතිඵ්‍යා කර ආකලන වලයක් ලබා දීමට වඩා ගක්තිමයවුණෙන් ස්ථායි වීමට අතරමදී කාබේ කැට්ටායනයෙන් ප්‍රෝටෝනයක් ඉවත් කර ව්‍යුය ලෙසවිස්තානගත වූ ඉලෙක්ට්‍රොන වලාව නැවත ස්ථාපිත කර ගැනීමට නැතුරු වේ.

ප්‍රෝටෝනයක් සාමාන්‍යයෙන් ලබා ගනුයේ ප්‍රතිඵ්‍යා මිශ්නයේ ඇති වික් හ්මයක් (B:<sup>-</sup>) මගිනි. විබැවින් ප්‍රතිච්චය වන්නේ බෙන්සින්වල H පරමාණුවක් වෙනුවට E ආදේශ වීමයි.

## (I) නයිටිරෝකරණය

සාන්ද  $\text{HNO}_3$  සහ සාන්ද  $\text{H}_2\text{SO}_4$  වලින් සඳහා නයිටෝරුකරණ මිණුනුය හමුවේ දී බෙන්සින්වලට නයිටෝරුකාන්බයක් ආදේශ වී නයිටෝරුබෙන්සින් නිපදවේ.



මෙහි ඉලෙක්ට්‍රොඛයිලය වන්නේ නයිලිරක් අම්ලය, සල්ඩ්‍යුරක් අම්ලයෙන් විෂමතය වීමෙන් සකස් නිරාවනයි.

## (2) ප්‍රීඩ්ල්-කුග්ටේ අභ්‍යන්තරණය

ତିର୍ପତ୍ରୀୟ  $\text{AlCl}_3$  କେତେ ଲୁହିକେ ଅମିଳାଯକେ ହାତୁଲେଖି ଆଲ୍‌କିଲ୍ ହେଲ୍‌ଡିଵ କମାଗ ଦେବେଶିତେ ପ୍ରତିକ୍ରିୟା କରିଲେଇ ଲିଙ୍ଗ ଆଲ୍‌କିଲ୍ କ୍ଷାନ୍ତେବିଧିକେ ଆଣ୍ଟେଇ ହେ.

---

---

---

---

---

---

---

---

---

---

---



### (3) ශ්‍රීඩිල්-කාල්ටි අභිජනනය

ତିର୍ପତଳୀୟ  $\text{AlCl}_3$  ବାକି ଲୁହିଙ୍କ ଅମିଳ ନମ୍ରାଵେଳୀ ଅମିଳ କ୍ଷେତ୍ରେରକିବ ଜମଗ ଦେନ୍ତିକିନ୍ତୁ ପ୍ରତିକ୍ରିୟା କରିଲେଇ ଲିଯାଇ ଆଜିଲ୍ କାନ୍ଦେଖିଯକ୍ଷ ଆଦେଶ ଦେଇଲା.

---

---

---

---

---

---

---

---

---

---

---

#### (4) හැඳුනීකරණය

ලුවිස් අම්ලයක් ඇති විට ( $\text{FeCl}_3$ ,  $\text{AlCl}_3$  වැනි) බෙන්සින් හැඳුනු සමග ( $\text{Cl}_2$  හෝ  $\text{Br}_2$ ) ප්‍රතික්‍රියා කිරීමෙන් බෙන්සින් වලයට හැඳුනු කාණ්ඩයක් ආදේශ වේ.

ଭକ୍ତିକରଣ୍ୟ

- ‡  $\text{H}^+ / \text{KMnO}_4$  වැනි සාමාන්‍ය ඔක්සිකාරක මගින් බෙන්සීන් ඔක්සිකරණය නොවේ. විසේ ව්‍යවත් බෙන්සීන් වලයට ඇල්කිල් කාණ්ඩයක් ආදේශිත බෙන්සීන් සංයෝග  $\text{H}^+ / \text{KMnO}_4$  මගින් ඔක්සිකරණය වී බෙන්සෑයික් අම්ලය සාදයි. බෙන්සීන් වලයේ ස්ථායිතාව හේතුවෙන් විය පසුවෙන් ඔක්සිකරණය නොවේ. මෙම ප්‍රතික්‍රියාවට  $\text{H}^+ / \text{K}_2\text{Cr}_2\text{O}_7$  හාවිතා කළ හැකිය.

## උත්ප්‍රේරන හයිඩ්‍රිප්තිකරණය


- ❖ බෙන්සින් ඉලෙක්ට්‍රොපිලික ආකලන ප්‍රතික්‍රියාවලට ලක් නොවුවද ඇල්කීන මෙන් ඒවාද උච්ච උත්ප්‍රේරක හමුවේ හඳුන්වා ඇත්තේ ආකලනය කරනු ලබයි. මෙහි දී ඇල්කීන සඳහා යොදන උත්ප්‍රේරක වඩා ඉහළ උත්ප්‍රේරක සපයනු ලැබේ.

## මිනෝ පරා යොමුකාරක හා මෙටා යොමු කාරක.

බෙන්සින් වලයට කිසිදු කාණ්ඩයක් සම්බන්ධ වීමට පෙර කාඛන් පරමාණු හයම සර්වසම වේ. නමුත් යම් කාණ්ඩයක් සම්බන්ධ වූ පසු ඉතිරි ස්ථාන පහ ඕනෑම්, පරා හා මෙටා ආකාරයට නම් කරයි.

### Benzene වලය ඕනෑම, පරා, මෙටා ආකාරයට හඳුන්වීම

බෙන්සින් වලයේ යම් H පරමාණුවක් වෙනුවට යම් පරමාණු කාණ්ඩයක් සම්බන්ධ වී ඇතැයි සලකන්න. මෙම පරමාණු කාණ්ඩය සම්බන්ධ C ව යාඛද, බෙන්සින් වලයේ C ඕනෑම ස්ථානය ලෙස හඳුන්වයි. යම් කාණ්ඩයක් බඳී ඇති බෙන්සින් වලයේ C ව කෙලින්ම විරැද්දි ස්ථානයේ C, පරා ස්ථානයයි. ඕනෑම හා පරා ස්ථාන වලට මැදිව පවතින C මෙටා ස්ථානයයි.



යම් කාණ්ඩයක් බෙන්සින් වලයට සම්බන්ධ වී ඉන්පසු දෙවනුව සම්බන්ධ වන කාණ්ඩ ඕනෑම පරා ස්ථානයන්ට සම්බන්ධ වේ නම් විම පළමුව සම්බන්ධ වූ කාණ්ඩය ඕනෑම පරා යොමු කාරකයක් ලෙස හඳුන්වයි.

යම් කාණ්ඩයක් බෙන්සින් වලයට සම්බන්ධ වී ඉන්පසු දෙවනුව සම්බන්ධ වන කාණ්ඩ මෙටා ස්ථානයන්ට සම්බන්ධ වේ නම්, විම පළමුව සම්බන්ධ වූ කාණ්ඩය මෙටා යොමු කාරකයක් ලෙස හඳුන්වයි.

### සත්‍ය කාරක සහ විත්‍ය කාරක.

- \* යම් කාණ්ඩයක් බෙන්සින් වලයට සම්බන්ධ වී, විමගින් බෙන්සින් වලයේ ඉලෙක්ට්‍රෝන සහනත්වය සාරවත් කරවයි නම්, විවිධ (+) ආරෝපිත ඉලෙක්ට්‍රෝනයිල සම්බන්ධ විම වඩාත් පහසු වන බැවින් විවැති කාණ්ඩ සත්‍යකාරක ලෙස හඳුන්වයි.
- \* යම් කාණ්ඩයක් බෙන්සින් වලයට සම්බන්ධ වී, විමගින් බෙන්සින් වලයේ ඉලෙක්ට්‍රෝන සහනත්වය දුර්වල කරවයි නම්, විවිධ (+) ආරෝපිත ඉලෙක්ට්‍රෝනයිල සම්බන්ධ විම වඩාත් අසිරු වන බැවින් විවැති කාණ්ඩ විත්‍ය කාරක ලෙස හඳුන්වයි.

මෙම සත්‍යක, විත්‍රියක හා O , P හා m ගතිගතු තීරණය වන්නේ බෙන්සින් වලයට බැඳී ඇති කාණ්ඩය ලක්වන ඉලෙක්ට්‍රොනික බලපෑම හේතු කොටගෙනය.

සත්‍යකාරක : ශිනො / පැරා යොමු කාරක	විත්‍රියකාරක : මෙටා යොමු කාරක
ප්‍රධාන සත්‍යක -OH , -O-R -NH <sub>2</sub> , -NHR , -NR මධ්‍යස්ථානික සත්‍යක -NHCOCH <sub>3</sub>	$\begin{array}{ll} \text{- C} \text{---} \text{OH} & \text{- NO}_2 \\ \text{- COOR} & \text{- CN} \\ \text{- COCl} & \text{- NH}_3^+ \\ \text{- COH} & \text{- N(CH}_3)_3^+ \\ \text{- COR} & \text{- SO}_3\text{H} \end{array}$
දුෂ්‍ර සත්‍යක -CH <sub>3</sub> , -C <sub>2</sub> H <sub>5</sub> , -C <sub>6</sub> H <sub>5</sub>	විත්‍රියකාරක : ශිනො / පැරා යොමු කාරක -F , -Cl , -Br , -I

සත්‍යක, විත්‍රියක ස්වභාව, ශිනො , පැරා යොමු කාරක ගතිය යන මෙවා තීරණය වන්නේ, ඉලෙක්ට්‍රොනික ආවරණ පදනම් කරගෙනය.

ශිනො , පැරා යොමුකාරක ගතිය හා සත්‍යක ස්වභාවය පැහැදිලි කිරීම.

### phenol සළකමු.

O , P යොමුකාරක.

පිනෝල් හි දී -OH කාණ්ඩයේ O පරාමාණුව මත ඇති විකසර ඉලෙක්ට්‍රොන යුග්මය බෙන්සින් වලයට දායක වීම නිසා බෙන්සින් වලයේ π ඉලෙක්ට්‍රොන සන්ත්වය සාරවත් වේ. විමෙන් බෙන්සින් වලය (-) ලෙස ආරෝපණය වන බැවින් ඉලෙක්ට්‍රොනයිල ආදේශ වීම පහසු වී සත්‍යකාරකයක් ලෙස කුණ කරයි.

නමුත් ඉහත සම්පූර්ණ ව්‍යුහ නිර්ක්ෂණය කිරීමේ දී (-) ලෙස ආරෝපිතව ඇත්තේ ශිනො හා පැරා ස්ථාන පමණක් බව දැකිය හැක. ඒ අනුව (+) ආරෝපිත ඉලෙක්ට්‍රොනයිල සම්බන්ධ වන්නේ වීම ස්ථානයන්ට පමණක් වේ. විමෙන් මෙය ශිනො පැරා යොමු කාරකයක් ලෙස ද කුණ කරයි.

O පරාමාණුව මත ඇති විකසර ඉලෙක්ට්‍රොන යුග්මය බෙන්සින් වලයට දායක වීම පහත ආකාරයටද නිර්පෙනුය කළ හැකිය.

### අභිජිත්

අභිජිත් ද පිනොල් ආකාරයට ම ක්‍රියා කරයි.

### අභ්‍යන්තර බෙන්සින්

- \* බෙන්සින් වලයට කාඩන් දාමයක් අභ්‍යන්තර බෙන්සින් කාණ්ඩයක් සම්බන්ධ වී ඇති ව්‍යුහ මෙහි දී සාකච්ඡා කෙරේ.
- \* අභ්‍යන්තර බෙන්සින් සහ ඉලෙක්ට්‍රොනික විකර්ශක කාණ්ඩයන් බැවින් විමර්ශන් බෙන්සින් වලයේ ප ඉලෙක්ට්‍රොනික සහත්වය සාරවත් වෙමින් සත්‍රිය කාරක ලෙස ක්‍රියා කරයි.

### නයිලෝ බෙන්සින්

නයිලෝ බෙන්සින් හි දී නයිලෝ කාණ්ඩය මගින් බෙන්සින් වලයේ ඉලෙක්ට්‍රොන සන්ත්වය ආකැරුණුය කිරීම නිසා බෙන්සින් වලයේ π ඉලෙක්ට්‍රොන සන්ත්වය දුර්වල වේ. විමහින් බෙන්සින් වලය (+) ආරෝපිත වී (+) ආරෝපිත ඉලෙක්ට්‍රොජයිල සම්බන්ධ වීම අසිරු වේ. විනම් මෙය විත්‍ය කාරකයක් ලෙස ක්‍රිය කරයි.

නමුත් ප්‍රතිත්‍රියා තත්ත්ව ප්‍රඛල කළ විට අදාළ ඉලෙක්ට්‍රොජයිල කිසියම් ස්ථානයකට සම්බන්ධ වේ. වහි දී (+) ලෙස ආරෝපිතව ඇති සිතො පැරා ස්ථානයන් වෙත සම්බන්ධ වීම වඩා අසිරු බැව්චීන්, ඉලෙක්ට්‍රොජයිල උදාසීනව පවතින මෙටා ස්ථානයන් වෙත යොමු වේ. විමහිසා මෙය මෙටා යොමු කාරකයක් ලෙස ද ක්‍රිය කරයි.

### සයනෝ බෙන්සින්

සයනෝ බෙන්සින් ද, නයිලෝ බෙන්සින් ආකාර වේ.

### බෙන්සොයික් අම්ලය

---

හේලෝ බෙන්සින්

## ඩීනෝල්

### (I) ඩීනෝල් නිපදවීම


බෙන්සින් බියසේනියම් ලුවනා සමග  $50^{\circ}\text{C}$  පමණ රත් කිරීමෙන් සකසුයි.



ඩීනෝල් වික්තරා ප්‍රමාණයකට ආම්ලික ගුණ පෙන්වයි. ඩීනෝල් ජලය සමග කළතා ගත්විට ප්‍රාග්‍රැස ස්ථිරය නිල් ප්‍රවීමයි රතු පැහැ කිරීමෙන් මේ බව පැහැදිලි වේ.

මෙහි ආම්ලිකතාවය සඳහා හේතු පැහැදිලි කළ හැක්කේ සම්පූර්ණ ව්‍යුහ ඇසුරාති.

ඩික්සිජන්ටල වැඩි විද්‍යුත් සෘතාතාවය නිසා ඩීනෝල්ටල C - O බන්ධනයේ ඉලෙක්ට්‍රොන ඩික්සිජන් පර්මාණුව දෙසට ආකර්ෂණය වීමේ හැකියාවක් පවතී. මේ අමතරව ඩික්සිජන් මත ඇති විකසර ඉලෙක්ට්‍රොන යුගලයක් ඇරෝමධික භාෂ්චරිත දෙසට විස්තාපනය වීම ද සිදුවිය හැකිය. මේ සංසිද්ධි දෙක ම මෙසේ දැක්විය හැකිය.



මෙයින් දෙවනුව ක් ඉලෙක්ට්‍රෝන විස්තාපනය පළමුවන්හර වඩා වැඩිපුර සිදු වේ. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ රීනොල්වල ඔක්සිජන් පරමාණුවට වික්තරා ප්‍රමාණයකට ධන ආරෝපිත ස්වභාවයක් අයන්වීම හා රීනොල්වල ව්‍යුහය පහත ව්‍යුහයන්ගේ සම්පූර්ණ මුහුමක් බවට පත්වීමය.

මේ ව්‍යුහයන්ට අනුව රීනොල්වල ඔක්සිජන් පරමාණුව මත වික්තරා ප්‍රමාණයකට ධන ආරෝපිත ස්වභාවයක් පැවතියුද විද්‍යුත් සංණා මුලුව්‍යයක් වන ඔක්සිජන් මත ධන ආරෝපන්‍යයක් තිබේම විනි ස්ථායිතාවයට තේතු නොවේ. ඒ නිසා O - H බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් වෙතට ප්‍රදානය කර හඳුන්වන්නේ පරමාණුවට  $H^+$  අයනයක් ලෙස ඉවත්වයාමේ හැකියාවක් වික්තරා ප්‍රමාණයකට ලැබේ.

තවද රීනොල්වලින්  $H^+$  අයනයක් ඉවත් වූ පසු ලැබෙන රීනොර් අයනය සම්පූර්ණතාවය මගින් ස්ථායි වේ.

රීනොල්වල මෙන් + හා - ආරෝපනා වෙන්ව නොමැතිවීම ද රීනොක්සයිඩ් අයනයේ ස්ථායිතාවයට තේතුවකි. මේ කරුණු දෙක අනුව රීනොල්වලින්  $H^+$  අයනයක් ඉවත්වීමට පෙළඳීමේ.

රීනොල ඇල්කොහොලොලට වඩා ආම්ලික වේ. මින් අදහස් වන්නේ පහත දක්වා ඇති සමතුලිතතාවල දී රීනොල්ගේ සමතුලිතතා ලක්ෂය වඩාත් දකුණු පසට බරව පිහිටින බවයි. මෙයට තේතුව වන්නේ රීනොල්වලට සාපේෂුව රීනොර් අයනයේ ස්ථායිතාව, ඇල්කොහොලොයට සාපේෂුව ඇල්කොක්සයිඩ් අයනයේ ස්ථායිතාවට වඩා වැඩි විමයි. රීනොර් අයනය වඩාත් ස්ථායි විනුයේ විනි ඇති සෑණා ආරෝපනා සම්පූර්ණතාව මගින් විසුරුවා හැරීම තේතුවෙනි. ව්‍යුහය ආරෝපනා විසුරුවා හැරීමක් ඇල්කොක්සයිඩ් අයනයේ සිදු නොවේ.

## O - H බන්ධනය බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා

- ❖ රීනෝල්වල ඉහළ ආම්ලකතාව පහත නිදසුන් මගින් ද තහවුරු වේ. විනම් ඇල්කොහොලයක් සේවියම් සමඟ ප්‍රතික්‍රියා කළ ද, NaOH සමඟ ප්‍රතික්‍රියා නොකරයි. වහෙත් රීනෝල් සේවියම් සමඟ මෙන්ම NaOH සමඟද ප්‍රතික්‍රියා කරයි. වහෙත් රීනෝල්  $\text{Na}_2\text{CO}_3$  සමඟ ප්‍රතික්‍රියා කිරීමට තරම් ආම්ලක නොවේ.

## බෙන්සින්

### C - O බන්ධනය බිඳීමෙන් සිදුවන නියුක්ලයෝගිලික ආදේශ ප්‍රතිතිය නොදැක්වීම

- ✳️ අඟ්‍රේකොහාල මෙන් නොව, රිනොල නියුක්ලයෝගිලික ආදේශ ප්‍රතිතියවලට සහනාගි නොවේ. වියට හේතුව මෙස පහත කරනු දෙක්විය භාජිය.

- (i) ඔක්සිජන් මත තිබෙන විකසර ඉලෙක්ට්‍රෝන යුගල බෙන්සින් වලය ඔක්සිජේ විස්තාන ගත වීම හේතුවෙන් C - O බන්ධනය කෙරී හා ගක්තිමත් වීම.
- .....  
.....  
.....  
.....  
.....  
.....  
.....

- (ii) රිනයිල් කැට්ටායනය අස්ථ්‍රාය වීම.
- .....  
.....  
.....  
.....  
.....

### ඡිනෝල්වල ඉලෙක්ට්‍රෝගිලික ආදේශ ප්‍රතිතිය

- ✳️ රිනොල්වල ඔක්සිජන් පරමාණුව මත වූ විකසර ඉලෙක්ට්‍රෝන යුගල් බෙන්සින් වලයේ විස්තානගත වීම නිසා විහි වලය ඉලෙක්ට්‍රෝනවලින් පොහොසත් වේ. වීම නිසා විය ඉලෙක්ට්‍රෝගිලික ප්‍රතිකාරක කෙරෙහි බෙහෙවින් සත්‍රීය වී ඇත. රිනොල්වල -OH කාන්ඩ්‍රිය සිතෝ, පරු යොමුකාරක වේ.
- ✳️ රිනොල්වල ඉලෙක්ට්‍රෝගිලික ආදේශ ප්‍රතිතිය බෙන්සින්හි අනුරූප ප්‍රතිතියවලට අභාෂ තත්ත්ව සමග සැසැදීමෙන් රිනොල්හි බෙන්සින් වලය ඉලෙක්ට්‍රෝගිලික කෙරෙහි වඩාත් සත්‍රීය වී ඇති බව පැහැදිලි වේ. පහත නිදසුන් සලකන්න.
- .....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....



අභ්‍යන්තර

ଅଜ୍ଞାନିକାରୀ ନିପଦ୍ଧତିମ

- (1) නයිටෝබන්සීන් Sn/සා.HCl සමඟ ප්‍රතික්‍රියා කර ලැබෙන එලුය වැඩිපූරු NaOH සමඟ ආසවනයෙන් ඇතිලින් සැකදෙයි.

අභිජනන ප්‍රතික්‍රියා

- ✚ ඇතිලින් නයිටිඩ් අමුවය සමග ප්‍රතිඵ්‍යා කර ඒහොළේ ලබා දේ.
- .....
- .....
- .....
- .....
- .....

ඇරෝමැරික බියසේෂ්නියම් ලවණ ඇල්ගැරික බියසේෂ්නියම් ලවණුවලට වඩා ස්ථාප වේ. ව්‍යුහ්වීන් මෙම ප්‍රතිඵ්‍යාව පහළ උෂ්ණත්වවලදී සිදු කළ විට ඇරෝමැරික බියසේෂ්නියම් ලවණය ඒහොළය බවට පත්වීම පහත වැවෙන අතර බියසේෂ්නියම් ලවණය වෙන් කර ගත හැකිය.

.....

.....

.....

.....

.....

.....

.....

### බෙන්සින් බියසේෂ්නියම් ලවණ

#### බෙන්සින් බියසේෂ්නියම් ලවණ තිපුවීම

- (1) ඇතිලින්  $\text{HNO}_2$  සමග  $0 - 5^{\circ}\text{C}$  උෂ්ණත්වයේදී  
ඇතිලින්  $\text{HNO}_2$  සමග  $0 - 5^{\circ}\text{C}$  උෂ්ණත්වයේදී ප්‍රතිඵ්‍යා කරවීමෙන් බෙන්සින් බියසේෂ්නියම් ලවණ සංස්කරණය යොදා ඇත.
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....
- .....

## බෙන්සින් බිජැකොළියම් ලවණ්‍යල ප්‍රතිත්වාය

- ⊕ බියසේෂ්නියම් කාණ්ඩය ප්‍රතිස්ථාපනය වෙමින් බියසේෂ්නියම් ලවණ සිදු කරන ප්‍රතිත්තිය

- † ඉලෙක්ට්‍රොනික ආදේශ ප්‍රතිඵ්‍යාවල දී වියසේන්තරම් ලවණ්‍යට ඉලෙක්ට්‍රොනික් ලෙස ප්‍රතිඵ්‍යා කළ හැකිය.

ඩියසේන්තියම් ලවණ්‍ය රීනෝල් සමග ප්‍රතික්‍රියා කර තැකිලු වර්ණයකින් යුත් සෑවා වහු සංයෝගයක් ලබා දෙන අතර ජ්-නැප්ලොල් සමග ප්‍රතික්‍රියා කර තුළ වර්ණයකින් යුත් සෑවා දෙන ලදී.

